



අපි ඔබගේ නිවාස සිහිනය සැබෑවක් කරන්නෙමු



එන්ඩීබී බැංකුව

නැෂනල් ඩිවලොප්මන්ට් බැන්ක් ලිමිටඩ්

සමාගම් ලියාපදිංචි කිරීමේ අංකය:- PQ 27

නිවාස ණය ඉල්ලුම්පත්‍රය

උපදෙස්

1. නිවාස ණයක් ලබා ගැනීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම සැකසීමට අපට සහායවීම පිණිස කරුණාකර මෙම ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කරන්න.
2. මෙම ආකෘතිපත්‍රය සමග අමුණා ඇති වෙනම ලිපියක් මගින් ඔබ විසින් වෙනත් යම් අතිරේක සහ අදාළ තොරතුරු සපයනු ලැබිය හැකිවේ.
3. කරුණාකර අදාළ වන ආකාරයට කොටුව ☐ තුළ ✓ ලකුණ යොදන්න.
4. සියලු තොරතුරු සම්පූර්ණ කළ යුතු වේ. අදාළ නොවේ නම්, කරුණාකර "අදාළ නොවේ" යනුවෙන් සඳහන් කරන්න.
5. කරුණාකර ඉල්ලුම්පත්‍රය සෑම ආකාරයකින්ම සම්පූර්ණ බවට සහ ඉල්ලුම්පත්‍රය සමග සියලු අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර ඇති බවට සහතික වන්න.
6. කිසිදු හේතු දැක්වීමකින් තොරව ඕනෑම අදියරකදී ඕනෑම ඉල්ලුම්පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය නැෂනල් ඩිවලොප්මන්ට් බැන්ක් ලිමිටඩ් (බැංකුව) ආයතනය සතුවේ.
7. ඔබගේ පුද්ගලික වාර්තා වශයෙන් තබා ගැනීම පිණිස කරුණාකර (මෙම ඉල්ලුම්පත්‍රයද ඇතුළුව) බැංකුව වෙත ඉදිරිපත් කරනු ලබන සියලු ලේඛනවල ඡායා පිටපත් ලබාගන්න.
8. ඔබගේ ලිපිලේඛනවල කරුණාකර ඔබගේ ණය අංකය සඳහන් කරන්න.

ඉල්ලුම්කරුගේ
මෑත කාලීන
ඡායාරූපයක් මෙහි
අලවන්න

1. ඉල්ලුම් කරනු ලබන නිවාස ණය මුදල

ණය මුදල:

අවුරුදු:

ණය ලබා ගැනීමේ අරමුණ

- | | |
|---------------------------------------|---|
| ☐ ඉදිකිරීම් | ☐ ව්‍යාප්ත කිරීම |
| ☐ නිවාස | ☐ ඉඩම් |
| ☐ මිලදී ගැනීම් | ☐ මිලදී ගැනීම් |

2. ඉල්ලුම්කරු/ ඉල්ලුම්කරුවන් පිළිබඳ විස්තර

	ඉල්ලුම්කරු	සම ඉල්ලුම්කරු
සම්පූර්ණ නම (පැහැදිලි හඳුනාගන්න)	මහතා ☐ මහත්මිය ☐ මෙය ☐ වෙනත් ☐	මහතා ☐ මහත්මිය ☐ මෙය ☐ වෙනත් ☐
ස්ත්‍රී පුරුෂ භාවය	☐ පුරුෂ ☐ ස්ත්‍රී	☐ පුරුෂ ☐ ස්ත්‍රී
පදිංචි ලිපිනය		
නිවසේ දුරකතන අංකය/ෆැක්ස් අංකය		
ජංගම දුරකතන අංකය		
විද්‍යුත් ලිපිනය		
උපන් දිනය	දි දි මා මා අ අ අ අ	දි දි මා මා අ අ අ අ
වයස	අවුරුදු	අවුරුදු
ජාතික හැඳුනුම්පත් අංකය.		
විවාහක/අවිවාහක බව	☐ අවිවාහක ☐ විවාහක ☐ වෙනත්	☐ අවිවාහක ☐ විවාහක ☐ වෙනත්
යැපෙන්නන් සංඛ්‍යාව	දරුවන් වෙනත්	දරුවන් වෙනත්
අධ්‍යාපන/ අධ්‍යයන/ වෘත්තීය සුදුසුකම්		

3. කලත්‍රයා පිළිබඳ විස්තර

සම්පූර්ණ නම		
සේවා ස්ථානය		
නිල නාමය	දූත අංක. (නිවාස)	(රාජකාරී)
විද්‍යුත් ලිපිනය	ෆැක්ස්	ජංගම

වර්ගීකරණය : බාහිර රහස්‍යගත

4. සේවාවන්ගේ/ ආදායම පිළිබඳ විස්තර		
	ඉල්ලුම්කරු	සම ඉල්ලුම්කරු
සේවා යෝජකයාගේ හෝ ව්‍යාපාරයේ නම		
ලිපිනය		
දුරකතන අංකය සහ දිගුව/ෆැක්ස්		
විද්‍යුත් ලිපිනය		
ව්‍යාපාරයේ ස්වභාවය		
තනතුරු/ නිල නාමය		
වර්තමාන සේවා යෝජක සමග සේවා කාලය		
විශ්‍රාමයැමේ වයස	අවුරුදු	අවුරුදු
ඔබ පසුගිය වසර තුනක කාලය සඳහා වර්තමාන සේවා යෝජක සමග නොසිටියේ නම්;		
පූර්ව සේවායෝජකයාගේ නම		
සේවා කාලය		

5. බැංකු ගිණුම් විස්තර					
ගිණුම් හිමියාගේ නම	බැංකුව	ශාඛාව	ගිණුම් අංකය.	ජංගම/ඉතිරිකිරීමේ	වර්තමාන ශේෂය (රු.)

6. ඔබට හෝ ඔබගේ කලත්‍රයාට යම් තැන්පතු ගිණුම් තිබේද? ☐ ඔව් ☐ නැත					
තැන්පත්කරුගේ නම	බැංකුවේ/ ආයතනයේ නම	තැන්පතු වර්ගය	මුදල් ප්‍රමාණය (රු.)	මෙම තැන්පතු පවරා තිබේද යන වග?	එසේනම්; ඒ කාහටද ?

7. ඔබට හෝ ඔබගේ කලත්‍රයාට යම් ඉඩමක/ ගොඩනැගිලිවල අයිතියක් තිබේද? ☐ ඔව් ☐ නැත						
දේපලෙහි අයිතිකරු සහ ඔප්පු අංකය.	දේපලෙහි ලිපිනය	දේපලෙහි ස්වභාවය	ඉඩමේ විශාලත්වය (පර්චස්)/ ගොඩනැගිල්ලේ වර්ගඵලය (වර්ග අඩි)	උකස්කර ඇත්නම්		වර්තමාන වෙළඳපොළ වටිනාකම (රු.)
				ලියාපදිංචි මුදල.(රු.)	වර්තමාන හිඟ මුදල (රු.)	

8. ඔබට හෝ ඔබගේ කලත්‍රයාට ජීවිත රක්ෂණ ඔප්පු තිබේද ? ☐ ඔව් ☐ නැත							
රක්ෂණ ඔප්පු හිමියාගේ නම	සමාගමේ/ සංස්ථාවේ නම	පවරනු ලැබ ඇතිද යන වග	රක්ෂණ ඔප්පු අංකය.	නාමික අගය (රු.)	දිනය		වාරිකය (රු.) සහ වාර ගණන
					ආරම්භක දිනය	කල් පිරීමේ දිනය	

9. ඔබට හෝ ඔබගේ කලත්‍රයාට සමාගම්වල කොටස්/ භාණ්ඩාගාර බිල්පත් තිබේද? ☐ ඔව් ☐ නැත				
කොටස්/ භාණ්ඩාගාර බිල්පත් හිමියාගේ නම	සමාගමේ නම	කොටස්/ භාණ්ඩාගාර බිල්පත් සංඛ්‍යාව	මෙම කොටස්/ බිල්පත් පවරා තිබේද?	නාමික අගය (රු.)

10. ඔබට හෝ ඔබගේ කලත්‍රයාට මෝටර් රථ තිබේද? ☐ ඔව් ☐ නැත							
වාහන වර්ගය සහ ලියාපදිංචි අංකය	ලියාපදිංචි හිමිකරු	උකස්කර/ යටත්කර බැඳ ඇත්නම්		වර්තමාන වොළඳපොළ වටිනාකම (රු.)	මාසික ණය වාරිකය/ කල්බදු වාරිකය (රු.)	ඉතිරිව ඇති කාලය මාසවලින්	මුල් මුදලෙන් නොපියවන ලදුව ඉතිරිව ඇති මුදල (රු.)
		ලියාපදිංචි මුදල (රු.)	වර්තමාන හිඟ මුදල (රු.)				

11. ඔබට හෝ ඔබගේ කලත්‍රයාට යම් ක්‍රෙඩිට් කාඩ්පත් තිබේද? ☐ ඔව් ☐ නැත	
කාඩ්පතෙහි/ කාඩ්පත නිකුත් කළ අයගේ නම	ණය සීමාව (රු.)

12. (නැණැල් ඩිවලොප්මන්ට් බැන්ක් ලිමිටඩ්, මූල්‍ය සමාගම්, කල්බදු සමාගම් සහ වෙනත් සමාගම් ඇතුළුව) බැංකුවලින් ලබාගත් ඔබගේ දැනට පවත්නා සියලු ම ණය සහ වෙනත් පහසුකම් පහත ලැයිස්තුගත කරන්න.									
ණය දෙන්නාගේ නම	පහසුකමේ ස්වභාවය	පහසුකමේ අරමුණ	ප්‍රදානය කරන ලද දිනය	මුල් මුදල (රු.)	ඇපකරය	වර්තමාන හිඟ මුදල (රු.)	හිඟ මුදල් (රු.)	මාසික වාරිකය (රු.)	ඉතිරි කාලය මාසවලින්

13. ඔබ ආදායම් බදු ගෙවීමට බැඳී සිටින්නේ ද? ☐ ඔව් ☐ නැත								
පසුගිය වසර තුනක (3) කාලය සඳහා ආදායම් බදු/ ධන බදු තත්ත්වය (තක්සේරු දැන්වීම්/ ආගණන පත්‍ර හෝ විගණකාධිපතිවරයාගේ සහතික අමුණන්)								
තක්සේරු වර්ෂය	තක්සේරු කළහැකි ආදායම (රු.)	බදු අයකළ හැකි ආදායම (රු.)	ගෙවිය යුතු ආදායම් බදු (රු.)	ඉද්ධ ධනය (රු.)	ගෙවිය යුතු ධන බදු		ගෙවන ලද මුදල (රු.)	සටහන්
					ආදායම් බද්ද (රු.)	ධන බද්ද (රු.)		

14. ඉල්ලුම්කරුගේ සහ සම-ඉල්ලුම්කරුගේ මාසික ආදායම සහ වියදම් පිළිබඳ ප්‍රකාශය		
ආදායම	ඉල්ලුම්කරු (රු.)	සම-ඉල්ලුම්කරු (රු.)
වෘත්තිය		
සේවා නියුක්තිය		
මූලික වැටුප		
ස්ථිර දීමනා		
වෙනත් දීමනා		
ව්‍යාපාර		
කෘෂිකර්ම		
පොළිය		
ලාභාංශ		
කුලිය		
වෙනත්		
මුළු එකතුව		
වියදම		
නිවාස කුලිය		

ගෘහ වියදම්		
ණය වාරික ගෙවීම		
ගාස්තු/ බදු/ විදුලි/ දුරකතන		
වාහන වියදම් (ඉන්ධන ද ඇතුළුව)		
වෙනත්		
මුළු එකතුව		

15. ඇපකරුවකු/ හානිපූරකයකු වශයෙන් ඔබගේ වගකීම් (ඇත්නම්) පහත ලැයිස්තුගත කරන්න.				
ණය දෙන්නාගේ නම	ණයගැනුම්කරුගේ නම	පහසුකමේ නම	මුල් මුදල (රු.)	වර්තමාන මුදල (රු.)

16. දේපළ විස්තර (මිලදී ගැනීමට/ඉදි කිරීමට/ව්‍යාප්ත කිරීමට නියමිත)	
ලිපිනය :	ගොඩනංවා ඇති ප්‍රදේශය: වර්ග අඩි
ඉඩම් විශාලත්වය: පර්චස්	ඉඩමේ පිරිවැය / රු.:
අයිතිකරුවන්ගේ නම්: ණය ගැනුම්කරුට හෝ සම-ණය ගැනුම්කරුට ඇති සම්බන්ධතාවය;	
..... ව්‍යාපාර නියෝජිතයා	
ජීවිත භුක්තිය දරන්නාගේ/දරන්නන්ගේ නම්: (අදාළ වේනම්) :.....	
කලත්‍රයාගෙන් දේපළ මිල දී ගැනීම සඳහා හෝ වරක් හිමිකාරීත්වය දරන ලද දේපළක් නැවත මිල දී ගැනීම සඳහා හෝ දෙමව්පියන්ගෙන් දේපළ මිල දී ගැනීම සඳහා හෝ දරුවකුගෙන් දේපළ මිල දී ගැනීම සඳහා ණය මුදල් ප්‍රදානය කරනු නොලැබේ.	

17. ණය පිළිබඳ විස්තර	
ඉදිකිරීමේ/ මිලදී ගැනීමේ/ ව්‍යාප්ත කිරීමේ/ වැඩිදියුණු කිරීමේ පිරිවැය	රු.
ඉඩමේ පිරිවැය (ඉඩම මිල දී ගැනීම සඳහා)	රු.
වෙනත් (නිශ්චිතව සඳහන් කරන්න)	රු.
වෙනත් ආනුෂංගික පිරිවැය	රු.
අවශ්‍ය මුළු අරමුදල්	රු.
ඇස්තමේන්තුගත මූලාශ්‍ර	රු.
- තමන්ගේ ම මුදල්	රු.
- වෙනත් මූලාශ්‍ර (නිශ්චිතව සඳහන් කරන්න)	රු.
- බැංකුවෙන් අයදුම් කරන ලද ණය	රු.
මුළු එකතුව	රු.

සාමාන්‍ය තොරතුරු

18. ඔබ අප පිළිබඳ දැනුවත් වූයේ කෙසේද?		
☐ මාධ්‍ය මගින්	☐ බැංකුව මගින්	☐
☐ මිතුරන් මගින්	☐ එන්ඩිබ් සමූහයේ කාර්ය මණ්ඩලය මගින්	☐
☐ නැදැයන් මගින්		

19. ඔබගේ ඉල්ලීම සඳහා නිර්දේශයක් එකතු කිරීමට ප්‍රමාණවත් තරම් NDB සමූහයේ සේවය කරන අයකු ඔබ හඳුනානවාද?		
☐ ඔව්	☐ නැත	
නම	සමාගම	නිල නාමය

20. ඔබ සමග වාසය නොකරන ඥාතීන් දෙදෙනෙකුගේ විස්තර			
01	නම: මයා/මිය/මෙය.	සම්බන්ධතාවය:	
	නිවසේ ලිපිනය:		
	රාජකාරී ලිපිනය:		
	දුරකතන අංකය	නිවස:	කාර්යාලය:
	විද්‍යුත් ලිපිනය:		
02	නම: මයා/මිය/මෙය.	සම්බන්ධතාවය:	
	නිවසේ ලිපිනය:		
	රාජකාරී ලිපිනය:		
	දුරකතන අංකය	නිවස:	කාර්යාලය:
	විද්‍යුත් ලිපිනය:		

ණය පහසුකමට අදාළව ඔබ විසින් සපයන ලද ලේඛන තහවුරුකර ගැනීමේ අයිතිය නැෂ්නල් ඩිව්ලොප්මන්ට් බැන්ක් පීඑල්සී ආයතනය සතු වන අතර, අදාළ පාර්ශ්ව සමඟ සම්බන්ධ වී එම ලිපිලේඛන පරීක්ෂා කරනු ලැබිය හැකි ය.

මා/අප විසින් ඉහත සපයන ලද තොරතුරු සත්‍ය හා නිවැරදි බවට මම/අපි තහවුරු කරන්නෙමි/තහවුරු කරන්නෙමු. මා/අප විසින් ඉහත ඉල්ලුම් කරන ලද ණය ප්‍රදානය කිරීම සඳහා, යම් වැඩිදුර තොරතුරු සැපයීමටත් බැංකුව විසින් නියම කිරීමට නියමිත නියම සහ කොන්දේසිවලට අනුකූලව කටයුතු කිරීමටත් මම/අපි එකඟවෙමි/එකඟවෙමු.

.....
ඉල්ලුම්කරුගේ අත්සන
දිනය:

.....
ඉල්ලුම්කරුගේ අත්සන
දිනය:

ණය ඉල්ලුම්පත්‍රය සමඟ ඉදිරිපත් කිරීමට නියමිත ලේඛන

අවශ්‍ය තොරතුරු මෙම අයදුම් පත්‍රය සමඟ අමුණා ඇති අවස්ථාවන්හි දී, ☐ කොටුව තුළ හරි “✓” සලකුණ යොදන්න. තොරතුරු අමුණා නොමැතිනම්, ඒ බව සඳහන් කරන්න.

ණය සමාලෝචනය සඳහා අවශ්‍ය තොරතුරු

- ☐ 1. 1.1 පළාත් පාලන ආයතනය විසින් අනුමත කරන ලද ගොඩනැගිලි සැලසුම. අනුමතය අවශ්‍ය නොමැති නම්, ඒ බව සඳහන් කරමින් පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද ලිපියක්
- ☐ 1.2 පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද අනුකූලතා සහතිකය (COC) (ඉදිකිරීම් ණය සහ ඉඩම් මිල දී ගැනීමේ ණය සඳහා අදාළ නොවේ)
- ☐ 2. බැංකුවට පිළිගත හැකි වරලත් වාස්තු විද්‍යාඥවරයකු, වරලත් සිවිල් ඉංජිනේරුවරයකු හෝ වරලත් ප්‍රමාණ සමීක්ෂකවරයකු විසින් සහතික කරන ලද යෝජිත ඉදිකිරීම් සඳහා බැංකුවට පිළිගත හැකි (ඇස්තමේන්තුගත) ප්‍රමාණ පත්‍රය
- ☐ 3. මූල්‍ය පරතරය පියවන මූල්‍ය සඳහන් කරනු ලබන ලිපියක්
- ☐ 4. දේපළ විකිණීමට එකඟතාවය පළ කරමින් විකුණුම්කරුගෙන් ලබාගත් ලිපියක් හෝ විකුණුම් ගිවිසුමේ ඡායා පිටපතක් (දේපළ මිල දී ගැනීමේ ණය සඳහා පමණි)
- ☐ 5. පසුගිය වසර තුන සඳහා ආදායම් බදු/ උපයනවිට ගෙවන බදු සහතිකපත්‍ර
- ☐ 6. සේවයේ නියුක්තව සිටින්නේ නම්;
- ☐ 6.1 මාසික ණය වාරික, සමාගම විසින් මාසිකව සෘජු වශයෙන් අඩු කරගැනීමේ ප්‍රතිඥාව ද සමඟ මාසික වැටුප් සහ දීමනා, සේවා වසර ගණන, වත්මන් නිල නාමය, විශ්‍රාම වයස සනාථ කරමින් සේව්‍යෝජකයකුගෙන් ලබාගත් ලිපියේ මුල් පිටපත
- ☐ 6.2 පසුගිය මාස තුනෙහි (03) වැටුප් පත්‍රිකා
- ☐ 6.3 සේවා ගිවිසුමෙහි/පත්වීමේ ලිපියෙහි සහ සේවය ස්ථිර කිරීමේ ලිපියෙහි ඡායාපිටපත්
- ☐ 7. හෝ ස්වයං රැකියාවක නියුතු පුද්ගලයන් සඳහා ආදායම සනාථ කරනු ලබන ලේඛනගත සාක්ෂි
- ☐ 8. ස්ථාවර තැන්පතු සහතික, තැන්පතු සහතික, ඉතුරුම් තැන්පතු සහතිකවල ඡායාපිටපත් වැනි වෙනත් ආදායම් සනාථ කරනු ලබන ලේඛනගත සාක්ෂි
- ☐ 9. පසුගිය මාස තුන (3) සඳහා වන බැංකු ප්‍රකාශවල ඡායාපිටපත්
- ☐ 10. (අදාළ නම්) මෑතකදී ලබාගත් ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රකාශන
- ☐ 11. ජාතික හැඳුනුම්පතේ ඡායාපිටපත් දෙකක් (2)
- ☐ 12. (අදාළ නම්) විවාහ සහතිකයේ ඡායාපිටපතක්

සටහන: සියලුම ඡායාපිටපත් සනාථ කිරීම සඳහා මුල් පිටපත් ඉදිරිපත් කරන්න. පරීක්ෂා කිරීමෙන් අනතුරුව මුල් පිටපත් නැවත ලබාදෙනු ඇත.

අවශ්‍ය නෛතික ලේඛන

- ☐ 1. අනුබෙදුම් අනුමැතිය සමඟ වසර දහයකට (10) වඩා පැරණි නොවන වර්තමාන මැනුම් පිඹුර - (මුල් පිටපත හෝ එම මිනින්දෝරුවරයා විසින් ම සහතික කරන ලද ඡායාපිටපත) සහ වසර 25ක් දක්වා වූ පෙර මැනුම් පිඹුරු (ඡායාපිටපත්)
- ☐ 2. අවසාන ඔප්පුවේ මුල් පිටපත
- ☐ 3. වසර 25ක් දක්වා ආපස්සට ඇප වශයෙන් ලබාදුන් දේපළවලට අදාළ හිමිකම් ඔප්පු (මුල් පිටපත් හෝ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය විසින් සහතික කරන ලද හෝ ඔප්පු ලියා අත්සන්කළ නීතිඥවරයා විසින් සහතික කරන ලද ඡායාපිටපත්)
- ☐ 4. මාසයකට (01) වඩා පැරණි නොවන, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය විසින් නිසි ලෙස සහතික කරන ලද, වසර 25ක් ආපස්සට, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ උද්ධෘත
- ☐ 5. මිල දී ගැනීමට නියමිත දේපළවල පැවරුම් ඔප්පුවේ කෙටුම්පත
- ☐ 6. පළාත් පාලන ආයතන සහතික
 - ☐ 6.1 හිමිකම් සහතිකය
 - ☐ 6.2 විටී රේඛා සහතිකය
 - ☐ 6.3 නොපවරා ගැනීමේ සහතිකය
 - ☐ 6.4 තක්සේරු දැන්වීම
 - ☐ 6.5 බදු කුවිතාන්සිය (අවසන් කාර්තුව)
- ☐ 7. අදාළ අවස්ථාවන්හි දී, බැංකුවේ ආකෘතියට අනුකූල වූ ඇටෝර්නි බලපත්‍රය (මුල්පිටපත හෝ ලේඛනය ලියා අත්සන් කළ නීතිඥවරයා විසින් සහතික කරන ලද ඡායාපිටපත)

ලබාගත යුතු රක්ෂණ

- 1. සාමාන්‍ය රක්ෂණ ඔප්පුව
 - 2. උකස් රක්ෂණ ඔප්පුව
 - 3. හිමිකම් රක්ෂණය (අදාළ වේ නම්)
- } විස්තර බැංකුවෙන් ලබාගත යුතු වේ

අදාළ ගාස්තු

- 1. **සැකසුම් ගාස්තු**
නෛතික/ තක්සේරු කිරීමේ/ පරීක්ෂා කිරීමේ පිරිවැයට අදාළ සියලු ම වියදම් ආවරණය කිරීම සඳහා සැකසුම් ගාස්තුවක් අය කරනු ලැබේ. (ණය ලබාගන්නා අවස්ථාවේ දී) අදාළ සැකසුම් ගාස්තුවෙන් ආපසු නොගෙවන 5% ක මුදලක් බැංකුව වෙත අයදුම්පත්‍රය භාර දීමත් සමඟ ගෙවනු ලැබිය යුතු ය. සැකසුම් ගාස්තුවේ ශේෂය ණය මුදල පළමුවරට නිදහස් කරන දිනයේ දී හෝ එදිනට පෙර ගෙවනු ලැබිය යුතුවේ.
- 2. **වෙනත් ගාස්තු**
(අදාළ පරිදි) රක්ෂණ ඔප්පුව/ඔප්පු ලබාගැනීමේ පිරිවැය, මුද්දර ගාස්තු, ව්‍යවස්ථාපිත ගාස්තු, බදු සහ අයබදු සහ අදාළ වෙනත් යම් විශේෂ ගාස්තු (තිබේ නම්) අයදුම්කරු විසින් දරනු ලැබිය යුතු ය.